



ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

අති විශේෂ

අංක 1821/4 - 2013 ජූලි 29 වැනි සඳුදා - 2013.07.29

(රජයේ බලයපිට ප්‍රසිද්ධ කරන ලදී)

I වැනි කොටස: (I) වැනි ඡේදය - සාමාන්‍ය

රජයේ නිවේදන

සුරාබදු ආඥාපනත

අංක 959 දරන සුරාබදු නිවේදනය

ඉක්ෂුපාක, තල්, පොල් සහ පදම් කළ අරක්කු සඳහා වූ බද්ද

කලින් කලට සංශෝධනය කරන ලද පරිදි (52 වැනි අධිකාරය වූ) සුරාබදු ආඥාපනතේ 22 වැනි වගන්තියෙහි (1) වැනි උපවගන්තිය යටතේ මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාර, මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය මහින්ද රාජපක්ෂ වන මම, 2013 ජූලි මස 31 වැනි දින සිට බල පැවැත්වෙන පරිදි—

- (1) ශ්‍රී ලංකාවේ පිහිටුවන ලද බලපත්‍රලත් යම් නිෂ්පාදනාගාරයක නිපදවනු ලැබ ඉන් නිකුත් කරනු ලබන්නා වූ ඉක්ෂුපාක, තල්, පොල් සහ පදම් කළ අරක්කු සම්මත සැර ලීටරයක් වෙනුවෙන් රුපියල් එක් දහස් එකසිය දහයක් (රු. 1,110.00) වන බද්දක් අය විය යුතු යැයි ද, එසේ වුවද, ඉහත කී නිෂ්පාදිත අරක්කු දිවයිනෙන් පිටතට අපනයනය කරනු ලබන කවර ප්‍රමාණයක් වෙනුවෙන් වුව ද, එකී බද්ද අය නොකළ යුතු යැයි ද ;
- (2) 2012 ඔක්තෝබර් මස 05 වෙනි දින අංක 1778/41 දරන අති විශේෂ ගැසට් පත්‍රයෙහි පළ කරනු ලැබූ අංක 953 දරන සුරාබදු නිවේදනය මෙයින් අවලංගු විය යුතු යැයි ද,

නියම කරමි.

මහින්ද රාජපක්ෂ,
මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය.

2013 ජූලි මස 29 වැනි දින,
කොළඹ 01,
මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ දී ය.

08 - 573/1



1A - G 1707— 950 (2013/07)

මෙම අති විශේෂ ගැසට් පත්‍රය www.documents.gov.lk වෙබ් අඩවියෙන් බාගත කළ හැක.

සුරාබදු ආඥාපනත

අංක 960 දරන සුරාබදු නිවේදනය

මෙරට සෑදූ විදේශීය ස්ත්‍රීකු සඳහා වූ සුරාබද්ද

කලින් කලට සංශෝධනය කරන ලද පරිදි (52 වැනි අධිකාරය වූ) සුරාබදු ආඥාපනතේ 22 වැනි වගන්තියෙහි (1) වැනි උපවගන්තිය යටතේ මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාර, මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය මහින්ද රාජපක්ෂ වන මම, 2013 ජූලි මස 31 වැනි දින සිට බල පැවැත්වෙන පරිදි —

- (1) ශ්‍රී ලංකාව තුළ නිපදවනු ලබන මෙරට සෑදූ, “විදේශීය” ස්ත්‍රීකු සම්මත සැර ලීටරයක් වෙනුවෙන් රුපියල් එක් දහස් දෙසිය පනහක් (රු. 1,250.00) වන බද්දක් අය විය යුතු යැයි ද, එසේ වුවත් ඉහත කී මෙරට සෑදූ “විදේශීය” ස්ත්‍රීකු දිවයිනෙන් පිටතට අපනයනය කරනු ලබන කවර හෝ ප්‍රමාණයක් වෙනුවෙන් වුව ද, එකී බද්ද අය නොවිය යුතු යැයි ද ;
- (2) 2012 ඔක්තෝබර් මස 05 වැනි දින අංක 1778/41 දරන අති විශේෂ ගැසට් පත්‍රයෙහි පළ කරනු ලැබූ අංක 954 දරන සුරාබදු නිවේදනය මෙයින් අවලංගු විය යුතු යැයි ද,

නියම කරමි.

මහින්ද රාජපක්ෂ,
මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය.

2013 ජූලි මස 29 වැනි දින,

කොළඹ 01,

මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ දී ය.

08 - 573/2

සුරාබදු ආඥාපනත

අංක 961 දරන සුරාබදු නිවේදනය

ධාන්‍ය මත්පැන් සඳහා වූ සුරාබද්ද

කලින් කලට සංශෝධනය කරන ලද පරිදි (52 වැනි අධිකාරය වූ) සුරාබදු ආඥාපනතේ 22 වැනි වගන්තියෙහි (1) වැනි උපවගන්තිය යටතේ මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාර, මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය මහින්ද රාජපක්ෂ වන මම, 2013 ජූලි මස 31 වැනි දින සිට බල පැවැත්වෙන පරිදි —

- (1) ශ්‍රී ලංකාවේ පිහිටුවා ඇති යම් බලයලත් නිෂ්පාදනාගාරයක නිෂ්පාදනය කොට නිකුත් කරනු ලබන ධාන්‍ය මත්පැන් ලේබලයේ සඳහන් නිරපේක්ෂක සැර සියයට පහකට (5%) වඩා අඩුවන්නේ නම් එසේ නිකුත් කරනු ලබන/නිෂ්පාදනය කරනු ලබන සෑම ලීටරයකට ම රුපියල් එකසිය දහයක් (රු. 110.00) වන බද්දක් පැනවිය යුතු යැයි ද;
- (2) ශ්‍රී ලංකාවේ පිහිටුවා ඇති යම් බලයලත් නිෂ්පාදනාගාරයක නිෂ්පාදනය කොට නිකුත් කරනු ලබන ධාන්‍ය මත්පැන් ලේබලයේ සඳහන් නිරපේක්ෂක සැර සියයට පහක් (5%) සහ ඊට වැඩිවන්නේ නම් එසේ නිකුත් කරනු ලබන/ නිෂ්පාදනය කරනු ලබන සෑම ලීටරයකට ම රුපියල් එකසිය තිහක් (රු. 130.00) වන බද්දක් පැනවිය යුතු යැයි ද;
- (3) යම් විදේශීය රටක් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සිටින යම් තානාපති දූත මණ්ඩලයකට ප්‍රයෝජනය සඳහා නිෂ්පාදනාගාරයෙන් නිකුත් කරන ලද ඒ මත්පැන් වර්ගයෙහි යම් ප්‍රමාණයක් සඳහා කළ යුතු ගෙවීම් ඒ තානාපති දූත මණ්ඩලයේ විදේශීය ගිණුම්වලින් කරනු ලැබේ නම් ඒ මත්පැන් ප්‍රමාණය වෙනුවෙන් ඉහත කී බද්ද අය නොකළ යුතු යැයි ද;
- (4) 2012 ඔක්තෝබර් මස 05 වැනි දින අංක 1778/41 දරන අති විශේෂ ගැසට් පත්‍රයෙහි පළ කරනු ලැබූ අංක 955 දරන සුරාබදු නිවේදනය මෙයින් අවලංගු විය යුතු යැයි ද,

නියම කරමි.

මහින්ද රාජපක්ෂ,
මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය.

2013 ජූලි මස 29 වැනි දින,

කොළඹ 01,

මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ දී ය.

05 - 573/3